

වැලිමඩ ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වැලිමඩ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල, සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව.
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව.
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව.
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ඉඩම් වටිනාකම රු.5,850,000ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරි වර්ෂයේ ගිණුම් පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	සභාවට අයත් වත්කම් නිවැරදිව ගිණුම්ගත කළයුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ ඉඩම් හා ගොඩනැගිලි තාවකාලික තක්සේරුව ගිණුම්ගත කිරීමේදී ඉඩම් හා ගොඩනැගිලි දහයක වටිනාකම රු. 1,143,611 ක් දෙවරක් ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-
(ඇ) ප්‍රාදේශීය සභාව භුක්ති නොවිදින ඉඩම් ගොඩනැගිලි වටිනාකම රු.407,500 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගබඩා අත්තිකාරම් ලේඛනය ඉදිරිපත් නොකිරීම නිසා රු.509,659ක් වටිනා ශේෂ සනාථ කරගත නොහැකි විය.	පෙර වර්ෂවල සිට පැවත එන ශේෂයකි. තොරතුරු සොයා ගැනීමට නොහැකි බැවින් උපලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි බව.	තොරතුරු සොයා බලා නිරවුල් කර ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය 371 රෙගුලාසිය	2000 වසරේ සිට 2016 වර්ෂය දක්වා ලබාදුන් රු.405,803 ක අත්තිකාරම් ශේෂ 14 ක් සමාලෝචිත වර්ෂයේදෙසැම්බර් 31 දින වන විටත් පියවා නොතිබුණි.	තව දුරටත් සොයා බලා ඉදිරි කටයුතු සිදු කරන බව.	අත්තිකාරම් ශේෂය නිරවුල් කර ගැනීමට කටයුතු කළයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.162,114,333ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.87,157,490ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණපහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ හිටි වරිපනම් බදු රු.3,815,281 වන අතර ඉන්රු.1,952,350ක්වසර 03කට පෙර සිට පැවත එන ශේෂයක් විය.	තව දුරටත් හිඟව පවතින වරිපනම් බදු දේපල තහනමට ගෙන අදාල ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව හිඟ වරිපනම් බදු නොපමාව අය කර ගත යුතුය.
(ආ) කුලී		
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ හිටි කඩ කුලී රු.1,135,968ක් විය.	අය කරගැනීමට කටයුතු කරන බව.	ගිවිසුම් අනුව හිඟ කඩ කුලී නොපමාව අය කර ගත යුතුය.

(ඇ) ජල ගාස්තු

සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟහිටි ජල ගාස්තු රු.1,295,657 ක් වන අතර ඉන් වසර 03කට පෙර සිට අය නොවී පවතින රු. 384,179 ක ශේෂයක් විය.	2021 ජූලි 28 දින සිට වසා දමන ලද ලන්දේගම ජල යෝජනා ක්‍රමයෙන් හා උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වූවන්ගෙන් නිර්මාණය වී ඇති එම ණය ශේෂ අය කර ගැනීමට හෝ කපා හැරීමට කටයුතු කරන බව.
--	---

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.10,009,909ක් හා මුද්දර ගාස්තු රු.118,253,326ක් ගෙන්වාගෙන නොතිබුණි.	උපලේඛන ප්‍රධාන ලේකම්වරයා වෙත හා පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතත් මේ වන තෙක් ලැබී නොමැති අතර මුද්දර ගාස්තු 2024 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා උපලේඛණ ගත මුදල ගණනය කර අවසන් ගිණුමට ඇතුළත් කර ඇත. එම උප ලේඛණ ප්‍රධාන ලේකම්වරයා වෙත හා පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතත් මේ වන තෙක් ලැබී නොමැත.	ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුය.

2.3 අධිභාර

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පනතේ 172 (3) වගන්තිය අනුව 2019 වර්ෂයේදී විගණකාධිපති විසින් පනවා තිබුණු එකතුව රු.292,785 ක් වූ අධිභාර 02 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනටද අය කරගෙන නොතිබුණි.	එම මුදල අය කර ගැනීම සම්බන්ධව පළාත් පාලන කොමසාරිස් තුමාගේ 2022 නොවැම්බර් 02 දිනැති හා 2023 මාර්තු 30 දිනැති ලිපි මගින් උපදෙස් ඉල්ලා ඇත. ඒ අනුව මේ වන විට පළාත් පාලන කොමසාරිස් විසින් නඩු මගට ගොස් අධි භාර මුදල එකවර අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ අධිභාර අය කර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1893 අංක 09 දරන ගෝසාතක ආඥා පනතේ 9 “අ” වගන්ති විධිවිධාන වලට පටහැනිව කටයුතු කරමින් සභාව විසින් ගෝසාතකයින් 03 ක් සඳහා වසර 05කට වැඩි කාලයක සිට සති දෙකකට වරක් අලුත් කරමින් තාවකාලික බලපත්‍ර ලබාදී තිබුණු අතර පනතේ 7 හා 10 වගන්තිය අනුව කටයුතු කර නොතිබුණි.	එක් පෞද්ගලික ගෝසාතකාගාරයක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කර ඇත. ඉතිරි ගෝසාතක ස්ථාන දෙක සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍ර ලබා ගන්නා තෙක් සති 02 ට වරක් තාවකාලිකව ගෝසාතක බලපත්‍ර ලබා දෙන අතර මධ්‍යම පරිසර අධිකාරියේ බලපත්‍රය ලැබුණු පසු ස්ථිර වාර්ෂික බලපත්‍රය ලබා දීමට අපේක්ෂා කරන බව.	පනතේ විධි විධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ)	ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල හා කාර්යයන් ඉටු කිරීම සඳහා අයවැය ලේඛණය මගින් ප්‍රතිපාදන සලසා නොගෙන සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථාවර තැන්පතු තුළ රු. 201,375,048ක ශේෂයක් රඳවා ගෙන තිබුණි.	සෑම වර්ෂයකම අයවැය සකස් කරනු ලබන්නේ පෙර වර්ෂවල ආදායම් හා වියදම් සැකිල්ලට ගෙනය. සැලසුම් කල ආදායමට වඩා වැඩිපුර ආදායම් ලැබෙන අවස්ථාවලදී එකී මුදල් ජංගම ගිණුමේ රඳවාගෙන මූල්‍ය හා පරිපාලන රීති 185ට අනුව ආයෝජනයකර ඇත. 2024 දෙසැම්බර් 31 දිනට එකී ස්ථාවර තැම්පත් වලින් ලද රු.16,578,209ක පොළී මුදලක් සභා අරමුදලට බැර කර ඇති බව.	අරමුදල් ඵලදායී සංවර්ධන කාර්යයන් සඳහා යොදවා ගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2010 වර්ෂයේදී සිදුකරන ලද නුවරඑළිය බදුල්ල (A5) මාර්ග සංවර්ධනය සහ වැලිමඩ නගරයේ නුවරඑළිය මාර්ගය සහ උච්චරණගම මාර්ගය යා කරමින් ඉදිකරන ලද පාලම හේතුවෙන් කඩා ඉවත්කල වරිපනම් බදු දේපළ වෙනුවෙන් 2010 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රු.322,723 ක් බිල් කර තිබුණි.	දේපළ නව තක්සේරුවේදී ඉවත් වී ඇති අතර පෙර සිට පැවතෙන හිඟ ශේෂයන් පොත් වලින් අස් කර ගැනීම සඳහා සාධාරණීකරණ වාර්තාවක් සමග විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බව.	බිල් කිරීම් නිවැරදිව සිදුකළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උන උපයෝජීත දේපල, පිරිසත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් දේපළ 12ක් 2024 වර්ෂයේදී බදුදීමට නොහැකි වීම මත ආදායම් අහිමි වී තිබුණු අතර ඉන් මාළු කඩ 05 ක් සහ ආපන ශාලා 02 ක් 2020 වර්ෂයේ සිට නිෂ්කාර්යව පැවතුණි.	විකල්ප ආදායම් මාර්ග වල යෙදවීමට දැනටමත් කටයුතු කරමින් පවතින බව.	බදු දීමට නොහැකි වූ ටෙන්ඩර් දේපළ විකල්ප ආදායම් මාර්ග වල යෙදවීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉඩම් ආඥා පනතේ 27 වන වගන්තිය අනුව සභාව සතු ඉඩම් 36 ක් හා සුසාන භූමි 28 ක් පැවරුම් නියෝග යටතේ පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	2013 වර්ෂයේ සිට ප්‍රාදේශීය සභාව සතු ඉඩම් 36 හි සුසාන භූමි 28 ක් සම්බන්ධයෙන් පැවරුම් නියෝග ලබා ගැනීමටත් එම ඉඩම් හා සුසානභූමි සභාව වෙත පවරා දෙන ලෙසත් ඉල්ලා ඇති බව.	පැවරුම් නියෝග නොමැති ඉඩම් සඳහා පැවරුම් නියෝග ලබාගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) 1987 අංක 7 දරණ රාජ්‍ය ඉඩම් පනතේ විධි විධාන යටතේ අනවසර පදිංචි කරුවන් ඉවත් කර එම දේපළ පවරා ගැනීම සඳහා අවශ්‍ය බලතල ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති බැවින් එම බලතල ක්‍රියාවේ යෙදවිය යුතු වුවද ඒ අනුව කටයුතු නොකර වැලිමඩ ප්‍රාදේශීය සභාව සතු ගාල වගුරේ ඉඩම, වෙලන්ගස්ඇල්ල යන ඉඩම්වල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා නඩු පවරා තිබුණි.	1979 අංක 7 දරණ රාජ්‍ය ඉඩම් පනතේ විධි විධාන යටතේ අනවසර පදිංචි කරුවන් ඉවත් කර එම දේපළ පවරා ගැනීම සඳහා අවශ්‍ය බලතල ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති බැවින් එම බලතල ක්‍රියාවේ යෙදවිය යුතු වුවත් වැලිමඩ ප්‍රාදේශීය ය සභාව සතු ගාල වගුරේ ඉඩම වෙලන්ගස් ඇල්ල යන ඉඩම්වල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා නඩු පැවරීමට සිදුව තිබුණ බව.	පනතේ විධි විධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2007 ජනවාරි සිට 2020 ඔක්තෝබර් දක්වා කාලය තුළ සභාවට බඳවාගෙන තිබුණු අනියම් සෞඛ්‍ය කම්කරුවන් 26ක් සඳහා පළාත් පාලන කොමසාරිස්ගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.	දැනට සේවය කරන අනියම් ආදේශක දෛනික හා තාවකාලික සේවකයින්ගේ ප්‍රමාණය අනුව ගලපා නව තනතුරු අනුමත කර ගැනීම සඳහා මුදල් රෙගුලාසි 71 ආකෘති පත්‍ර හා සාධාරණීකරණ වාර්තා කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව.	සේවක සංඛ්‍යාව අනුමත කර ගත යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාව සඳහා අනුමත කාර්ය මණ්ඩල වාර්තා අනුව තනතුරු 08 ක් සඳහා අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා නිලධාරීන් 63 ක් සේවා නියුක්ත කොට තිබුණු අතර තනතුරු 05 ක පුරප්පාඩු 05 ක් පැවතුණි.	ඉදිරියේදී සේවක මණ්ඩලය තුළනය කිරීමට කටයුතු කරන බව.	අතිරික්ත කාර්ය මණ්ඩලය අනුමත කර ගත යුතුය.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ 1.6 හා 4 වගන්ති ප්‍රකාරව සේවය කර විශ්‍රාම ගිය, සේවය අතහැර ගිය හා මියගිය නිලධාරීන්ගේ ඇපකරුවන් ගෙන් හිඟ ණය ශේෂ අයකර ගතයුතු වුවද සේවකයින් සිව් දෙනෙකුගෙන් 2005 වර්ෂයට පෙර සිට පැවත එන රු.199,379 ක හිඟ සේවක ණය ශේෂ අයකර ගෙන නොතිබුණි.	අය කර ගැනීමට කටයුතු කරන බව.	නීති, රීති, රෙගුලාසි වලට අනුකූලව කටයුතු කළ යුතුය.

3.6 වාහන පද්ධතිය කළමනාකරණය

අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
අවමංගල්‍ය රථයක් සකස් කිරීමට උච්ච පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2021 ජූලි 13 දින මෝටර් රථයක් ලබා දී තිබුණු අතර, භාවිතයට සුදුසු ආකාරයට සැකසීමට රු.344,800 ක් වැයකර තිබුණද ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන නොතිබීම හේතුවෙන් නිෂ්කාර්යව පැවතුණි.	මොටර් වාහන ලියාපදිංචි සහතිකය ලබාගෙන ඉදිරියේදී අරමුණු ඉටු කිරීමට භාවිතා කරන බව.	අදාළ ලියාපදිංචි කිරීම හා පවරා ගැනීම කඩිනමින් සිදුකළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් සභාව පිළියෙල කර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කල ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍යය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 05 ක සියයට 17 සිට සියයට 181 දක්වාද, වියදම් විෂයයන් 05 ක සියයට 39 සිට සියයට 68 දක්වාද විචලනයන් පැවතුණි.	පිළිතුරු සපයා නොමැත.	අයවැය ලේඛනය ඵලදායී පාලන කාරකයක් ලෙස යොදාගත යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2008 වර්ෂයේ සිට ක්‍රියාත්මක කර තිබුණු සභාවට අයත් දිවිතොටවෙල පිහිටි ආදාහනාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නොතිබුණි.	පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට අදාලව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ගෙවා ඇති අතර බලපත්‍ර ගාස්තු වන රු5,241ක මුදල ගෙවීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට කළමනාකරණ කමිටුවට යොමු කර ඇත. එම නිර්දේශ ලැබීමෙන් පසු බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන බව.	ආදාහනාගාරය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතුය.
(ආ) වැලිමඩ නගරයේ පොදු බස්නැවතුම්පල ආසන්නයේ පිහිටි ප්‍රාදේශීය සභාවට අයත් මාළු වෙළඳසැල් වලින් සහ ව්‍යාපාරික ස්ථාන වලින් බැහැර කරන අපද්‍රව්‍ය නගරය මැදින් ගලා යන උමාඔය ඇල මාර්ගයට යොමු කර තිබුණි.	මෙම තත්ත්වය වලක්වා ගැනීමට කටයුතු කරන බව.	කසළ බැහැර කිරීම පරිසරයට හිතකාමී ලෙස කළමනාකරණය කළ යුතුය.